

CA



THE INSTITUTE OF
CHARTERED ACCOUNTANTS
OF SRI LANKA

SUGGESTED SOLUTIONS

01104 - මූල්‍ය ගණකාධිකරණය

ගිණුම්කරණ සහ ව්‍යාපාර සහතික පත්‍ර විභාගය - I
2014 මාර්තු

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය

"අ" කොටස

පිළිතුරු අංක 01

(අ) 2013 මාර්තු 31 න් අවසන් වර්ෂයේ නිෂ්පාදන ගිණුම.

	<u>රු'000</u>	<u>රු'000</u>
ප්‍රාථමික පිරිවැය		
ආරම්භක අමුද්‍රව්‍ය	280	
එකතුකලා :		
අමුද්‍රව්‍ය ගැණුම්	5,600	
ගෙනඒමේ ගාල්කුලී - අමුද්‍රව්‍ය	1,050	
අඩුකලා :		
අවසාන අමුද්‍රව්‍ය	(600)	
ප්‍රයෝජනයට ගත් අමුද්‍රව්‍ය	6,330	
එකතුකලා :		
සෘජු වැටුප් සහ සෘජු වියදම්	280	
ප්‍රාථමික පිරිවැය		6,610
කම්හල් පිරිවැය :		
කම්හල් අතිකාල වියදම	600	
නඩත්තු - කම්හල සහ පිරිසිදු සහ යන්ත්‍ර	625	
පොදු කම්හල් වියදම්	350	
ගොඩනැගිලි ක්ෂයවීම්	36	
යන්ත්‍ර සහ උපකරණ ක්ෂයවීම්	227	
විදුලිය	480	
වැටුප් සහ වේතන (සේ.අ.අත සහ සේ.භා.අ. ඇතුළුව)	1,350	
රක්ෂණ	40	
එකතුකලා : ආරම්භක නොනිමි වැඩ	120	
අඩුකලා : අවසාන නොනිමි වැඩ	(310)	
කම්හල් පිරිවැය		3,518
නිෂ්පාදන පිරිවැය		<u>10,128</u>

(ආ) 2013 මාර්තු 31 න් අවසන් වර්ෂයේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.

	රු'000	රු'000
විකුණුම් (පිරිවැටුම)		19,740
අඩුකලා : විකුණුම් පිරිවැය		
ආරම්භක නිමි භාණ්ඩ	500	
නිෂ්පාදන පිරිවැය	10,128	
	10,628	
අඩුකලා : අවසාන නිමි භාණ්ඩ (තොග අලාභ අඩුකර)	(240)	
තොග හානි පාඩුව	(15)	
විකුණුම් පිරිවැය		10,373
දළ ලාභය		9,367
එකතුකලා : වෙනත් ආදායම්		
වෙනත් ආදායම්	1,274	
ලැබුණ වට්ටම්	64	
පිරිසිඳු සහ යන්ත්‍ර විකුණුම් ලාභ	79	
		1,417
		10,784
අඩුකලා : වියදම්		
පරිපාලන වියදම්		
ගොඩනැගිලි ක්ෂයවීම්	72	
විදුලිය	240	
වැටුප් සහ වේතන (සේ.අ.අ. සහ සේ.භා.අ. ඇතුළුව)	810	
රක්ෂණ	80	
ඵලය	500	
දුරකථන	400	
තොග හානි කරන පාඩුව	15	
අනෙකුත් පරිපාලන වියදම්	2,600	
විකුණුම් හා බෙදාහැරීමේ වියදම්		
ගොඩනැගිලි ක්ෂයවීම්	72	
විදුලිය	80	
වැටුප් සහ වේතන (සේ.අ.අ. සහ සේ.භා.අ. ඇතුළුව)	540	
රක්ෂණ	80	
ප්‍රචාරණ	900	
වාහන ක්ෂයවීම්	480	
අනෙකුත් විකුණුම් හා බෙදාහැරීමේ වියදම්	616	
මූල්‍ය වියදම්		
මූල්‍ය පිරිවැය	75	
බොල් ණය	30	
බොල් ණය ප්‍රතිපාදන ඌනතාව	110	
ගොඩනැගිලි කුලී	480	
දුන් වට්ටම්	16	
ණය පොලී	300	
බැංකු ගාස්තු	5	
අයිරා පොලී	2	

අනෙකුත් අයිතමයන්		
පෙර හඳුනාගත් ප්‍රත්‍යාගමන පාඩුව යළි ස්ථාපිත කිරීම	(200)	
හානිකරණ පාඩු - වාහන	100	
		8,403
ශුද්ධ ලාභය		<u>2,381</u>
අනෙකුත් විස්තීර්ණ ආදායම		
එකතුකලා : ප්‍රත්‍යාගමන ලාභ - ගොඩනැගිලි	360	
ප්‍රත්‍යාගමන ලාභ - පිරිසත හා යන්ත්‍ර	<u>300</u>	
		660
අඩුකලා : ප්‍රත්‍යාගමන පාඩු - වාහන		<u>(300)</u>
මුළු විස්තීර්ණ ආදායම		<u>2,741</u>

(ඇ) 2013 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

	රු'000	රු'000
ජංගම නොවන වත්කම්		
දේපල, පිරිසත සහ උපකරණ (ප්‍රත්‍යාගමනය කළ)		9,072
ගෙවල් කුලී අත්තිකාරම		120
ජංගම වත්කම්		
2013 මාර්තු 31 දිනට තොග		
අමුද්‍රව්‍ය	600	
නොනිම් වැඩ	310	
නිම් භාණ්ඩ	<u>240</u>	
	1,150	
වෙළඳ ණයගැතියෝ	7,000	
අඩුකලා - 2013 මාර්තු 31 අධිමාන ණය ප්‍රතිපාදනය	(140)	
අත ඉතිරි මුදල්	146	
බැංකුවේ මුදල්	148	
ගෙවල් කුලී අත්තිකාරම්	240	
2013 මාර්තු 31 දිනට පෙර ගෙවීම්	<u>18</u>	
		<u>8,562</u>
		<u>17,754</u>
ස්කන්ධය		
2012 අප්‍රේල් 1 දිනට ප්‍රාග්ධනය	4,200	
එකතුකලා : ශුද්ධ ලාභය	2,381	
ප්‍රත්‍යාගමන සංචිතය (1,400 + 360)	<u>1,760</u>	8,341

ජංගම නොවන වගකීම්		
දිගුකාලීන බැංකු ණය (12%)		2,500
ජංගම වගකීම්		
වෙළඳ ණයහිමියෝ	6,400	
වැට් (VAT) පාලන ගිණුම	440	
2013 මාර්තු 31 දිනට උපවිත	28	
උපවිත ණය පොළී	25	
උපවිත ගෙවියයුතු ගෙවල් කුලී	<u>20</u>	
		<u>6,913</u>
		<u>17,754</u>

ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය (රු'000)

	ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගමන නාවිතය	ලාභ සහ අලාභ	එකතුව
2012 මාර්තු 31 ශේෂය	4,200	1,400	-	5,600
වර්ෂය සඳහා ලාභය	-	-	2,381	2,381
ප්‍රත්‍යාගමන ලාභ	-	660	-	660
ප්‍රත්‍යාගමන අලාභ	-	(300)	-	(300)
2013 මාර්තු 31 ශේෂය	4,200	1,760	2,381	8,341

දේපළ, පිරිසත සහ උපකරණ ප්‍රකාශනය (රු'000)

	ඉඩම්	ගොඩනැගිලි	පිරිසත සහ යන්ත්‍ර	මොටර් වාහන	එකතුව
2011 මාර්තු 31 දිනට ශේෂය	1,500	3,000	2,400	2,100	9,000
ප්‍රත්‍යාගමන ලාභ	500	600	-	300	1,400
ප්‍රත්‍යාගමන අලාභ	-	-	(200)	-	(200)
2011 අප්‍රේල් 1 දිනට ශේෂය	2,000	3,600	2,200	2,400	10,200
2012 අප්‍රේල් 1 දිනට ශේෂය	2,000	3,600	2,300	2,400	10,200
එකතු කිරීම්	-	-	400	-	400
ඉවත් කිරීම්	-	-	(360)	-	(360)
සමු. ක්ෂය ගිණුමෙන් මාරුකිරීම්	-	(360)	(408)	(960)	(1,728)
2013 මාර්තු 31 දිනට ධාරණ අගය	2,000	3,200	1,932	1,440	8,612
ප්‍රත්‍යාගමන ලාභය	-	360	500	-	860
ප්‍රත්‍යාගමන අලාභය	-	-	-	400	400
2013 අප්‍රේල් 1 දිනට ශේෂය	2,000	3,600	2,432	1,040	9,072

සමුච්චය ක්ෂය (රු'000)

2012 අප්‍රේල් 1 දිනට ශේෂය	-	180	220	480	880
වර්ෂයේ ක්ෂය	-	180	227	480	887
ඉවත් කිරීම්	-	-	(39)	-	(39)
2013 මාර්තු 31 දිනට ශේෂය	-	360	408	960	1,728
වත්කම් ගිණුමට මාරුකිරීම්	-	360	408	960	1,728
2013 මාර්තු 31 දිනට ශේෂය	-	-	-	-	-

පිළිතුරු අංක 02

(අ) ප්‍රාග්ධන ගිණුම් (රු'000)

	බැය්ල්	විමල්	කමල්
2012 අප්‍රේල් 1 ශේෂය	425	400	125
ප්‍රාග්ධනය (කීර්ති නාමය)	(50)	0	50
මුදල්	125	100	-
ණය ගිණුම			(175)
2013 මාර්තු 1 දිනට ශේෂය	500	500	0

(ආ) ජංගම ගිණුම් (රු'000)

	බැය්ල්	විමල්	කමල්
2012 අප්‍රේල් 1 ශේෂය	35	(40)	25
වේතන	-	120	-
ගැනිලි	(30)	(90)	-
ප්‍රාග්ධන පොලී	50	50	-
ලාභය	130	65	-
ණය ගිණුම	-	-	(25)
2013 මාර්තු 31 ශේෂය	185	105	0

(ඇ) ආදායම් ප්‍රකාශනය (රු'000)

අයහාරය	2,000
විකුණුම් පිරිවැය (1,200 - 30)	(1,170)
දළ ලාභය	830
වෙනත් පරිපාලන වියදම් (165 - 15 + 30)	(180)
ක්ෂය වීම්	(120)
වෙනත් විකුණුම් හා බෙදාහැරීමේ වියදම (80 + 10 - 15)	(75)
තොග කපාහැරීම්	(15)
මූල්‍ය පිරිවැය (100 x 20% + 100 x 5%)	<u>(25)</u>
වර්ෂය සඳහා ලාභය	415

ලාභ විස්තරය

ප්‍රාග්ධන පොළී	- බැසිල්	50	
	විමල්	<u>50</u>	
			100
වේතන විමල්			120
ලාභ කොටස	- බැසිල්	130	
	විමල්	<u>65</u>	195

(ඈ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (රු'000)

	රු'000	රු'000
ජංගම නොවන වත්කම්		
දේපල, පිරිසිදු සහ උපකරණ (1,100 - 250)		850
ජංගම වත්කම්		
තොගය (145 - 15)	130	
භාග්‍යාලියෝ	225	
පෙර නොවූ වියදම්	15	
මුදල්	<u>375</u>	
		<u>745</u>
		<u>1,595</u>

ස්කන්ධය :		
ප්‍රාග්ධන ගිණුම් - බැසිල්	500	
- විමල්	500	1,000
ජංගම ගිණුම් - බැසිල්	185	
- විමල්	105	290
දිගුකාලීන වගකීම්:		
ණය - බැසිල්	100	
විමල්	100	200
ජංගම වගකීම්		
ගෙවිය යුතු දෑ - වෙළඳ	65	
උපවිත පරිපාලන වියදම්	30	
උපවිත පොලී (5 + 5)	10	
		105
		<u>1,595</u>

පිළිතුරු අංක 03

(අ) 2013 මාර්තු 31 අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශනය.

	රු.	රු.
විකුණුම් (1800 + 25+ 10 + 35 + 50 + 130 + 500)		1,550,000
විකුණුම් පිරිවැය (450 + 95 + 35 - 45 - 15)		(520,000)
දළ ලාභය		1,030,000
ක්ෂයවීම් - උපකරණ (400 x10%) +(200 x10% x 1/2)	50,000	
ක්ෂයවීම් - වාහන (700 x20%)	140,000	
ගෙවූ වියදම්	300,000	
ගෙවිය යුතු වියදම්	75,000	
පරිත්‍යාග	10,000	
බැංකු ගාස්තු	2,500	
සුඵ මුදල් වියදම් (50 - 2.5)	47,500	
		(625,000)
		<u>405,000</u>

(ආ) 2013 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.

	රු	රු
ජංගම නොවන වත්කම් :		
උපකරණ	550,000	
වාහන	<u>560,000</u>	
		1,110,000
ජංගම වත්කම් :		
තොගය	60,000	
ණයගැතියෝ	130,000	
මුදල්	<u>450,000</u>	
		<u>640,000</u>
		<u>1,750,000</u>
ස්කන්ධය		
ප්‍රාග්ධනය	1,200,000	
ලාභය	405,000	
ගැනිලි	<u>(25,000)</u>	
		1,580,000
ජංගම වගකීම් :		
ණයගිමයෝ	95,000	
උපවිත වීම්	<u>75,000</u>	
		<u>170,000</u>
		<u>1,750,000</u>

- (ඇ) (i) භාණ්ඩ ගැණුම්කරුට අයිතියේ සැලකිය යුතු අවදානම් සහ ප්‍රදාන මාරුවීම.
- (ii) විකුණුම්කරු විකුණන ලද භාණ්ඩ මත අයිතියට ආශ්‍රිත කළමණාකරන අදාලවීම් හෝ සඵල පාලනයක් රඳවා නොගනී.
- (iii) ආදායම් ප්‍රමාණය විශ්වාසදායක ලෙස මැනිය හැකිය.
- (iv) ගනුදෙනුව සමග ආශ්‍රිත ආර්ථික ප්‍රතිලාභ අස්තතිවයට ගලා ඊම සිදුවිය හැකිය.
- (v) ගනුදෙනුවේ පිරිවැය විශ්වාසදායක ලෙස මැනිය හැකිය.

පිළිතුරු අංක 04

(අ) (i) 2013 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා විනය ක්‍රීඩා සමාජයේ ආදායම් සහ වියදම් ගිණුම

	රු.		රු.
වේතන - ක්‍රීඩා සමාජය හා ක්‍රීඩා මණ්ඩපය	120,000	සාමාජික මුදල්	96,000
විදුලිය	48,000	ඇතුළත්වීමේ ගාස්තු	14,000
ක්ෂයවීම් - සමාජ කාර්යාල උපකරණ	46,000	යාවත්ව සාමාජික මුදල්	41,600
ක්ෂයවීම් - අභ්‍යන්තර ක්‍රීඩා මණ්ඩපය	60,000	අභ්‍යන්තර ක්‍රීඩා මණ්ඩපයෙන් ආදායම්	680,000
සමාජ ගොඩනැගිල්ලට කුලී	240,000	ක්‍රීඩා තරඟ අවසරපත් ආදායම	510,000
තරඟ තැනි පිරිවැය	50,000	භෝජනාගාර ලාභය	255,000
ලිපිද්‍රව්‍ය	22,000		
බොල් ණය	4,000		
වියදමට වැඩි ආදායම	<u>1,006,600</u>		<u> </u>
	<u>1,596,600</u>		<u>1,596,600</u>

2013 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂයේ භෝජනාගාර ආදායම් ප්‍රකාශනය.

	රු.	රු.
විකුණුම්		1,254,000
අඩුකලා : විකුණුම් පිරිවැය		
ආරම්භක තොගය	159,000	
ගැණුම්	844,000	
අඩුකලා - අවසාන තොගය	<u>(167,000)</u>	
දළ ලාභය		<u>(836,000)</u>
		418,000
වේතන	95,000	
විදුලිය	32,000	
ක්ෂයවීම් - ලී බඩු	<u>36,000</u>	<u>(163,000)</u>
		<u>255,000</u>

(ii) 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.

	රු.		රු.
සමුච්චය අරමුදල	2,119,600	ඉඩම්	1,000,000
එකතු කලා - අතිරික්තය	<u>1,006,600</u>	ගොඩනැගිලි	2,340,000
	3,126,200	කාර්යාල උපකරණ (ක්‍රීඩා සමාජය)	135,000
යාවත්කාලීන සාමාජික අරමුදල	<u>730,400</u>	ලී බඩු - තෝරාගන්නා	<u>116,000</u>
	3,856,600		3,591,000
ආපනශාලා ගෙවිය යුතු දෑ	280,000	තොග	167,000
පෙර ලැබුණු සාමාජික මුදල්	5,200	ණයගැනියෝ	390,000
උපරිත වියදම්	17,000	හිඟ සාමාජික මුදල්	12,800
ගෙවිය යුතු ගෙවල් කුලී	<u>20,000</u>	මුදල්	<u>18,000</u>
	<u>4,178,800</u>		<u>4,178,800</u>

පෙරවැඩ

2013 ජනවාරි 01 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.

	රු.		රු.
සමුච්චය අරමුදල	2,119,600	ගොඩනැගිලි	-
යාවත්කාලීන සාමාජික අරමුදල	<u>740,000</u>	කාර්යාල උපකරණ (සමාජශාලා)	181,000
	2,859,600	ලී බඩු (ආපනශාලා)	152,000
		ස්ථාවර තැන්පතු	2,000,000
		තොග	159,000
ආපනශාලා ගෙවිය යුතු දෑ	300,000	ණයගැනියෝ	480,000
සාමාජික මුදල් පෙර ලැබීම්	12,000	සාමාජික මුදල් පෙර ලැබීම්	16,000
උපරිත වියදම්	<u>16,000</u>	මුදල්	<u>199,600</u>
	<u>3,187,600</u>		<u>3,187,600</u>

ආපනශාලා ගෙවිය යුතු දෑ

	රු.		රු.
ලැබීම් හා ගෙවීම් ගිණුම	864,000	ආරම්භක ශේෂය	300,000
අවසාන ශේෂය	<u>280,000</u>	ආදායම් ප්‍රකාශනය - ආපනශාලාව	<u>894,000</u>
	<u>1,144,000</u>		<u>1,144,000</u>

ආපනශාලා ලැබිය යුතු දෑ

	රු.		රු.
ආරම්භක ශේෂය	480,000	ලැබීම් හා ගෙවීම් ගිණුම	1,344,000
ආදායම් ප්‍රකාශනය - ආපන	<u>1,254,000</u>	අවසාන ශේෂය	<u>390,000</u>
	<u>1,734,000</u>		<u>1,734,000</u>

සාමාජික දායක මුදල්

	රු.		රු.
ආරම්භක ශේෂය	16,000	ආරම්භක ශේෂය	12,000
ආදායම් හා වියදම් ගිණුම	96,000	ලැබීම් හා ගෙවීම් ගිණුම	88,400
අවසාන ශේෂය	5,200	බොල් ණය	4,000
		අවසාන ශේෂය	12,800
	<u>117,200</u>		<u>117,200</u>

යාවර්ධ සාමාජික මුදල්

	රු.		රු.
ආදායම් හා වියදම් ගිණුම	41,600	ආරම්භක ශේෂය	740,000
අවසාන ශේෂය	<u>730,400</u>	ලැබීම් හා ගෙවීම් ගිණුම	<u>32,000</u>
	<u>772,000</u>		<u>772,000</u>

ලැබීම් සහ ගෙවීම් ගිණුම

	රු.		රු.
ආරම්භක ශේෂය	199,600	වේතන - සාමාජය හා ක්‍රීඩාගාර	120,000
ස්ථාවර තැන්පතු(2013.1.1 කල්පිරුණ)	2,000,000	වේතන - ආපනශාලා	95,000
ඇතුල්වීමේ ගාස්තු	14,000	2013.7.1 අභ්‍යන්තර ක්‍රීඩාගාර ගැණුම්	
යාවර්ධ සාමාජික මුදල්	32,000	ඉඩම්	1,000,000
සාමාජික දායක මුදල් :		ගොඩනැගිලි ලී	2,400,000
2012 සඳහා	12,000	විදුලිය	79,000
2013 සඳහා	71,200	ආපනශාලා ගැණුම්	864,000
2014 සඳහා	5,200	ක්‍රීඩා තරඟ තැනි පිරිවැය	50,000
අභ්‍යන්තර ක්‍රීඩාගාර ආදායම	680,000	ශාලා ගොඩනැගිලි කුලී (ජනවාරි සිට නොවැම්බර් දක්වා)	220,000
ක්‍රීඩා කරන අවසර පත් ආදායම	510,000	ලිපිද්‍රව්‍ය පිරිවැය	22,000
ආපනශාලා ලැබීම්	<u>1,344,000</u>	අවසාන ශේෂය	<u>18,000</u>
	<u>4,868,000</u>		<u>4,868,000</u>

සාමාජික සංඛ්‍යාව

වර්ෂය ආරම්භයේදී	237
වර්ෂය තුළ ඇතුළත්වීම්	7
අඩුකලා : යාවත්ව සාමාජික	(4)
වර්ෂය තුළ ඇතුළත්වූ සාමාන්‍ය	3
	240

සාමාජික මුදල් ආදායම : $240 \times 400 =$ රු. 96,000

(ආ) කමිටුවල වාසි.

- (i) විශේෂඥ මතයන් ලබාගැනීමට හැකිවීම.
- (ii) විවේචනාත්මකව විග්‍රහකල විසඳුම් ලබාගැනීමට හැකිවීම.
- (iii) විවිධ මත එකතුකර ගැනීමට හැකිවීම.
- (iv) මනා සංස්ථාපිත පාලන ක්‍රම සමග අනුකූලතාවය
- (v) ආයතනය කළමනාකරනය පහසු වීම.
- (vi) ආයතනයේ සඵලතාවය සහ කාර්යක්ෂමතාවය වැඩිවීම.

නිවේදනය

මෙහි ලබාදුන් පිළිතුරු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් (ශ්‍රී ලංකා ව.ග.) පමණක් ලබාදෙන ලද අතර, එම පිළිතුරු ඔබ විසින් එය “එසේම” යන පදනම මත පිළිගත යුතු වේ.

එම පිළිතුරු “ආදර්ශ පිළිතුරු” ලෙස අදහස් නොකරන නමුත් ඒවා බොහෝදුරට suggested solution ලෙස දැක්වේ.

පිළිතුරු වලින් ප්‍රධාන අරමුණු දෙකක් ඉටුකෙරේ. ඒවා නම්,

01. විභාග ප්‍රශ්නයකට යෝජිත විසඳුමක් සඳහා සවිස්තරාත්මක නිදසුනක් (උදාහරණයක්) සැපයීම සහ,
02. ශිෂ්‍යයන්ට විෂය පිළිබඳව තොරතුරු පර්යේෂණය කිරීම සඳහා අත්වැලක් සැපයීම සහ විෂය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය සහ අගය වර්ධනය කිරීම.

මෙම යෝජිත විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) කිසිදු ප්‍රතිඥාභාරයක් ලබා නොදෙන නිසා ඒ සම්බන්ධව කිසිදු අගතියකට පත්වීමක් පිළිබඳව මැසිවිල්ලක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ඉදිරිපත් කිරීමට ඔබ හට හේතුවක් නොමැත. ඒ කෙසේ වෙතත් ඔබ විසින් යම් නඩුකරයක්, වන්දි ඉල්ලීමක්, පෙත්සමක්, තර්ජනය කිරීමක් හෝ බලවත් ඉල්ලීමක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) එරෙහිව ගොනුකරනු ලැබ එයින් සැලකිය යුතු අන්දමේ ජයග්‍රහණයක් ලබා නොගතහොත් ඔබ විසින් එම නඩුකරයට අදාළ සම්පූර්ණ නෛතික ගාස්තු සහ වියදම් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතු වේ. එනමින්ම මෙම අයිතිවාසිකම හෝ මෙහි විස්තර කෙරෙන හෝ ශ්‍රී ලංකාවේ නීතීන් යටතේ හිමි වෙනත් අයිතිවාසිකම් බලාත්මක කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) නෛතික ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවුවහොත්, ඊට අදාළ නෛතික ගාස්තු සහ වියදම්ද ඔබ විසින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට (ශ්‍රී ලංකා ව.ග.) ගෙවිය යුතුවේ.

² 2013 ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ශ්‍රී ලංකා ව.ග.) මගිනි.

සියළුම හිමිකම් ඇවිරිණි.

මෙම ලේඛනයේ කිසිම සටහනක් ප්‍රතිඋත්පාදනය කිරීම, කුමන හෝ ආකාරයකින් හෝ ක්‍රමයකින් එනම්, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, ඡායා පිටපත් කිරීම, වාර්තාගත කිරීම හෝ වෙනත් ක්‍රමයකින් සම්ප්‍රේෂණය කිරීම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (ශ්‍රී ලංකා ව.ග.) පූර්ව ලිඛිත අවසරයකින් තොරව සිදු නොකළ යුතුය.